

ගල්ගමුව ප්‍රාදේශීය සභාව
කුරුණෑගල දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2015 මාර්තු 23 දින ද ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2014 මාර්තු 11 දින ද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ විගණකාධිපති වාර්තාව 2015 ජූලි 23 දින සභාවේ ලේකම්වරයා වෙත යවන ලදී.

1.2 මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය අවසානයට උනන්දුව රු. 1,344,747 ක් වුවද එය අතිරික්තයක් ලෙස සමුච්චිත අරමුදල් ගිණුමේ හර ශේෂයෙන් අඩුකර මූල්‍ය ප්‍රකාශනවල දැක්වීම මත වර්ෂය අවසානයට හිමිකම රු.2,689,494 ක් වැඩියෙන් දක්වා තිබුණි. එමෙන්ම සමාලෝචිත වර්ෂය අවසානයට ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර (A.D.B) බැංකු ගිණුමේ හර ශේෂය රු. 667,136 ක් වුවද මූල්‍ය ප්‍රකාශනවල එය රු. 3,165,338 ක් ලෙස රු.2,498,202 වැඩියෙන් දක්වා තිබුණි.

(ආ) සාරාංශ ආදායම් ලේඛණය (ප්‍රා.ස 19) අනුව 2014 නොවැම්බර් මස මුලධන ලැබීම් (3/80) ලෙස ලද රු. 949,640 ක් මුලධන ලැබීම් ලෙජර් ගිණුමෙහි සටහන් නොකිරීම මත වර්ෂයේ ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

(ඇ) වැටුප් ප්‍රතිපූර්ණ ලේඛණ අනුව 2013 වර්ෂයට අදාළව 2014 වර්ෂයේදී ලද වැටුප් ප්‍රතිපූර්ණ ප්‍රමාණය රු. 1,041,788 ක් වුවද ජර්නල් සටහන් අංක 25 මගින් ආදායම් ආධාර ගිණුම රු. 1,127,340 ක් හර කිරීම මත වර්ෂයේ ආදායම රු. 85,552 ක් අඩුවෙන් දක්වා තිබුණි.

(ඈ) ජර්නල් සටහන් අංක 23 මගින් 2014 දෙසැම්බර් 31 දිනට පළාත් පාලන විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවිය යුතු මුදල්, ණය හිමියන් ලෙස ගිණුම්ගත කිරීමේදී සමාලෝචිත වර්ෂයේ වාරික මුදල වන රු.73,300 ක්ද සමුච්චිත අරමුදල හර කිරීම මත වර්ෂයේ වියදම රු.73,300 ක් අඩුවෙන් දක්වා තිබුණි.

- (ඉ) 2014 ජුනි මස නීතිඥ කාර්යාල ගොඩනැගිල්ල සඳහා ලද රු.2,000,000 ක පෙර ගෙවුම් මුදල් (කී මනී) බස් නැවතුම්පල ප්‍රවේශ පත්‍ර අලෙවිය (5-43) ආදායම් ශීර්ෂයට බැරකර තිබුණි. 2014 දෙසැම්බර් මස මෙම මුදල් ආපසු ගෙවා තිබූ අතර එහි දී 5-43 ආදායම් ශීර්ෂය හර කරනු වෙනුවට ආධාර මුදල්, දායක මුදල් හා සහනාධාර වියදම් ගිණුම හර කිරීම මත වර්ෂයේ ආදායම රු. 2,000,000 ක්ද වර්ෂයේ වියදම රු.2,000,000 ක්ද වැඩියෙන් දක්වා තිබුණි.
- (ඊ) දේශීය ණය හා සංවර්ධන අරමුදල් ණය සඳහා ගෙවීම් වාර්තා අනුව වර්ෂයට අදාළ පොලී වියදම රු.1,688,154 ක් වුවද පොලී වියදම රු.1,574,664 ක් ලෙස දැක්වීම මත වර්ෂයේ වියදම රු.113,490 ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (උ) 2014 ජූලි මස මාසික ඒකාබද්ධ වැය සාරාංශය (ප්‍රා.ස 14) අනුව රු. 103,125 ක පොලී වියදම් පොලී ගිණුම හර කර තිබුණද එය වර්ෂයේ වියදමක් ලෙස මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශයට නොගැනීම මත වර්ෂයේ වියදම රු. 103,125කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඌ) සමාලෝචිත වර්ෂයේ අගෝස්තු 21 දින සිට දෙසැම්බර් 31 දින දක්වා සභාව සතු මාර්ග තලනය සේවයේ යෙදවීම වෙනුවෙන් ලැබිය යුතු රු. 643,580 ක මුදලක් ණයගැතියන් ලෙස හඳුනාගෙන ගිණුම්ගත නොකිරීම මත වර්ෂයේ ආදායම හා ආදායම් ණයගැතියෝ එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (එ) 2014 වර්ෂයට අදාළ මෝටර් ග්‍රේඩර් ණයගැති ශේෂය රු. 753,298 ක් වුවද එය රු.1,881,955 ක් ලෙස දැක්වීම මත කුලී ආදායම හා ආදායම් ණයගැතියන් රු.1,128,657 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඒ) තැන්පතු ආපසු ගෙවීම් රු.375,719 ක් වියදම් වශයෙන් මෝටර් ග්‍රේඩර් ආදායම් හා වියදම් ගිණුමට හර කිරීම මත වියදම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.

1.3.2 අසම්භාව්‍ය බැරකම්

ප්‍රාදේශීය සභාවේ සේවය කර විශ්‍රාම ගත්වා ඇති සේවකයන් වෙනුවෙන් පළාත් පාලන විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවිය යුතු දායක මුදල් ශේෂය රු.2,200,334 ක් විය. එමෙන්ම සභාවට අදාළ මාසික වාරිකය ලෙස රු.5,963 ක් බැගින් එම අරමුදලට ගෙවනු ලබන මුදල් සභාවේ කුමන සේවකයන්ට අදාළවද යන්න පිළිබඳව සභාව දැනුවත් වී නොතිබුණි.

1.3.3 නොසැසඳූ පාලන ගිණුම්

සමාලෝචිත වර්ෂයේ අවසාන ශේෂ යටතේ ගිණුම් විෂයයන් 03 කට අදාළව ගිණුම අනුව සහ අදාළ උපයෝගී ලේඛනවල අනුරූපී අගයන් අතර රු .137,649 ක නොසැසඳීම් පැවතුණි.

1.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

- (අ) 2014 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු. 58,456,976 ක් විය. ඉන් ආසන්න වශයෙන් සියයට 25.85 ක් ලෙස රු. 15,112,161 ක් වසර 2 කට වැඩි කාලයක සිට පැවත එන ශේෂයන් වේ. ලැබිය යුතු දෑ තුළ අත්තිකාරම් ලෙස රු.8,977,287 ක ශේෂයක් පැවති අතර එතුළ මෝටර් ග්‍රේඩර් බැංකු ගිණුම සඳහා පොදු ගිණුමින් ලබා දුන් රු.8,139,113 ක අත්තිකාරම් ශේෂයක්ද අඩංගු විය.

(ආ) 2014 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.86,496,277 ක් විය. ඉන් ආසන්න වශයෙන් සියයට 5.7 ක් ලෙස රු.4,958,698 ක් වසර 02 කට වැඩි කාලයක සිට පැවත එන ශේෂයන් වේ. ගෙවිය යුතු මුදල් තුල රු. 77,410,776 ක කර්මාන්ත ණයහිමී ශේෂයක් හා රු. 2,726,538 ක තැන්පතු ශේෂයක් පැවතුණි.

02 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ මෙහෙයුම් අතිරික්තය රු.7,068,168 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ මෙහෙයුම් අතිරික්තය රු.7,715,293 ක් වීමෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.647,125 ක පිරිහීමක් පැවතුණි. මෙකී මෙහෙයුම් ප්‍රතිඵලයට රු.57,814,522 ක් වූ ප්‍රාග්ධන ලැබීම් හා රු.66,217,438 ක් වූ ප්‍රාග්ධන වැය ගැලපූ විට සමාලෝචිත වර්ෂයට අදාල මූල්‍ය ප්‍රතිඵලය රු.1,334,748 ක ඌනතාවයක් බවට පත්ව තිබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ). සමාලෝචිත වර්ෂයට අදාල සභාවේ මුළු පුනරාවර්තන ආදායම වූ රු.68,782,125 න් ආසන්න වශයෙන් සියයට 71 ක් ලෙස රු.48,849,307 ක්ම සභාවේ උත්පාදිත ආදායම් නොවන උසාවි දඩ, මුද්දර ගාස්තු, වැටුප් ප්‍රතිපූර්ණ වැනි දීමනා ස්වරූපයේ ලැබීම්වලින් සමන්විත විය. එමෙන්ම ප්‍රාග්ධන ආදායම වූ රු.57,814,522 ක මුළු ප්‍රමාණයම ගමනැගුම, මගනැගුම වැනි ප්‍රභවයන් මත වෙනත් ආයතන මගින් බල ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් සඳහා ලද මුදල් වලින් සමන්විත විය.

(ආ). සමාලෝචිත වර්ෂයට අදාල මුළු පුනරාවර්තන වියදම වූ රු.61,713,956 න් ආසන්න වශයෙන් සියයට 60.2 ක් ලෙස රු. 37,188,016 ක් පෞද්ගලික පඩිනඩි වියදම වූ අතර ඉන් ආසන්න වශයෙන් සියයට 96.6 ක් ලෙස රු.35,932,774 ක් වැටුප් ප්‍රතිපූර්ණ ලෙස පළාත් පාලන කොමසාරිස් වෙතින් ලැබී වෙනත් ආදායම් යටතේ ගිණුම්ගත කර තිබුණි. එමෙන්ම ප්‍රාග්ධන වියදම වූ රු.66,227,438 න් ආසන්න වශයෙන් සියයට 87.3 ක් ලෙස රු.57,814,522 ක පමණ ප්‍රමාණය ගමනැගුම, මගනැගුම වැනි ප්‍රභව මත වෙනත් ආයතන ප්‍රතිපාදනවලින් ඉටුකල සංවර්ධන කාර්යයන්ගෙන් සමන්විත විය.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 බදු කුලී

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) දේපල බදු දීම් යටතේ 1994 වර්ෂයට අදාලව රු.117,615 ක්ද 2009 වර්ෂයට අදාලව රු.16,755 ක් ද 2011 වර්ෂයට අදාලව රු.367,284 ක්ද 2012 වර්ෂයට අදාලව රු.189,105 ක්ද හා 2013 වර්ෂයට අදාලව රු.276,876 ක්ද ලෙස එකතුව රු.967,635 ක් වූ හිඟ බදු කුලී ශේෂයක් පැවතුණි.

(ආ) පෙර ගෙවුම් ක්‍රමයට ලබා දුන් ගල්ගමුව පොදු වෙලදපල කඩ කාමර 22 න් කඩ කාමර 11 කට අදාලව මාසික වාරික 29 - 34 න් අතර පරාසයක එකතු වටිනාකම රු.304,400 ක් වූ කඩ කුලී

හිඟයක්ද ගල්ගමුව බස් නැවතුම්පල පහළ මාලයේ කඩ කාමර 06 කට අදාලව රු. 129,810 ක කඩ කුලී හිඟයක්ද පැවතුණි.

- (ඇ) බස්නැවතුම්පල නව කඩ කාමර ඉදි කිරීමේදී ඉවත් කරන ලද පැරණි කඩ කාමර අංක 81 සිට අංක 99 ට අදාලව 2012 වර්ෂය දක්වා හිඟ කුලී රු.21,180 ක් අය කිරීමට කටයුතු කර නොතිබුණි.

2.3.2 යන්ත්‍ර කුලී

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසන් වන විට මෝටර් ග්‍රේඩර් කුලියට දීම වෙනුවෙන් 2009 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා රු.2,860,267 ක් අයවීමට තිබුණි. ඉන් රු.1,502,646 ක මුදලක් සභා කර්මාන්ත වෙනුවෙන් මෝටර් ග්‍රේඩර් ගිණුමට මාරු කිරීමට පැවති වටිනාකමක් විය.
- (ආ) සභාව සතු මාර්ග තලනයට අදාලව සමාලෝචිත වර්ෂය අවසානයට රු.1,499,554 ක හිඟයක් පැවති අතර ඉන් රු.457,940 ක් බාහිර පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට පැවතුණි. එමෙන්ම JCB යන්ත්‍රය කුලියට දීමට අදාලව සමාලෝචිත වර්ෂය අවසානයට රු.2,680,837 ක් අය වීමට පැවතුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

සමාලෝචිත වර්ෂය අවසානයට සභාවේ අනුමත කාර්ය මණ්ඩලය 100 ක් වූ අතර තථ්‍ය කාර්ය මණ්ඩලය 119 ක් වූයෙන් අතිරික්ත කාර්යය මණ්ඩලය 24 ක් හා පුරප්පාඩු 05 ක් පැවතුණි. ඒ තුළ ලේකම් තනතුර සහ පුස්තකාලාධිපති තනතුරු 03 න් 01 ක්ද පුරප්පාඩුව පැවති අතර සංවර්ධන නිලධාරී තනතුරු 19 ක් අතිරික්තව පැවතුණි.

3.2 උතුරු උපයෝජිත වත්කම්

අංක 49-1976 දරන මිනි කුබෝටා ට්‍රැක්ටරය වර්ෂ 5 ක පමණ කාලයක සිට භාවිතයට නොගනිමින් පැවතුණි.

3.3 කොන්ත්‍රාත් පරිපාලනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ගම නැගුම 2014 ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වටිනාකම රු.5,775,000 ක් වූ කර්මාන්ත 31 ක්ද දැයට කිරුළ සංවර්ධන ප්‍රතිපාදන මත 2014 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වලස් වැව පොරසන් කුලම ජල ව්‍යාපෘතියද ක්‍රියාත්මක කර නොතිබූ අතර, දොරින් දොරට ගමින් ගමට ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම 2014 ප්‍රතිපාදන මත කොන්ත්‍රාත් ලබාදී තිබූ රු.500,000 ක් වූ කර්මාන්ත 04 ක් 2014 වර්ෂය තුළදී ක්‍රියාත්මක කර නොතිබුණි.

(ආ) එක් ගමකට එක් වැඩක් ප්‍රතිපාදන මත රු.990,099 ක ඇස්තමේන්තු මුදලක් මත මහානාන්තේරිය දකුණ පහල දුම්බුලුවාව සිට මහ දුම්බුලුවාව දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීමේ කර්මාන්තය ඉටු කර තිබූ අතර ඇස්තමේන්තු කරන ලද රු.49,490 ක් වූ වැඩ කොටස් 02 ක් ඉටු කර නොමැති බව 2015 මාර්තු 19 වෙනි දින සිදුකල භෞතික පරීක්ෂාවේදී අනාවරණය විය.

04. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

අයවැය පාලනය

සමාලෝචිත වර්ෂයට අදාලව අයවැය ලේඛණ අනුව රු.87,233,564 ක පුනරාවර්ථන ආදායමක් හා රු.73,000,000 ක ප්‍රාග්ධන ආදායමක් ඇස්තමේන්තු කර තිබුණ ද එයින් ලභා වී තිබුණේ පුනරාවර්ථන ආදායම් යටතේ ආසන්න වශයෙන් සියයට 79 ක් ලෙස රු.68,782,125 ක් හා ප්‍රාග්ධන ආදායම් යටතේ ආසන්න වශයෙන් සියයට 79ක් ලෙස රු.57,814,522 ක් පමණි. එමෙන්ම සභාවේ උත්පාදිත ආදායම් යටතේ ඇස්තමේන්තුගත ආදායම රු.29,454,120 ක් වූ අතර අයකර ගෙන ඇති ආදායම රු. 19,932,817 ක් විය.

05. පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ). ගිණුම්කරණය
- (ආ). අයවැය පාලනය
- (ඇ). මූල්‍ය පාලනය
- (ඈ). වත්කම් කළමනාකරණය
- (ඉ). කොන්ත්‍රාත් පරිපාලනය